

ආර්.ජේ.ආර්. විමල් පෙරේරා. ඩී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/ 1655 /2019 (2020.02.11 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේ දී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචනා කාර්යය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පටිපාටිය.

සභාපති: මහින්ද ගම්මම්පිල
 කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන
 කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. ප්‍රවීණේවා

අධ්‍යක්ෂ ජනරාල් : වසන්ත හපුආරච්චි

අභියාචක - ආර්.ජේ.ආර්. විමල් පෙරේරා
 නොකිසි ලත් පාර්ශවය - නම් කළ නිලධාරී,
 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

පෙනීසිටීම
 අභියාචක - ආර්.ජේ.ආර්. විමල් පෙරේරා
 පොදු අධිකාරිය - පැමිණ නොසිටින ලදී

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2019.06.07
තොරතුරු නිලධරයා තීරණය ලබා දුන් දිනය	2019.06.15
නම් කළ නිලධරයා වෙත අභියාචනය යොමු කළ දිනය	2019.06.26
නම් කළ නිලධරයා තීරණය ලබා දුන් දිනය	ප්‍රතිචාරයක් නොමැත
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකළ දිනය	2019.07.18

අභියාචනයට පසුබිම් වූ කරුණු:

අභියාචක විසින් 2019.06.07 දිනැති තොරතුරු ඉල්ලීම මඟින් පහත දැක්වෙන තොරතුරු ඉල්ලා සිටින ලදී.

- මා විසින් 2017/11/23 දින ඔබ ආයතනයට සිදුකරන ලද b.c/2546/2017 b 86 දරන පැමිණිල්ලට අදාලව
- අ. අදාල පැමිණිල්ල සම්බන්ධව වගඋත්තරකරුවන් කීදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේද?
- ආ. ප්‍රකාශ ලබාගෙන ඇති වගඋත්තරකරුවන්ගේ නම්
- ඇ. අදාල ප්‍රකාශ වල සහතික පිටපත්.
- ඉ. පැමිණිල්ල විමර්ශනය කල නිලධාරියාගේ සටහන් හා නිර්දේශ වල පිටපත්.
- ඊ. මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර තිබේද?
- උ. අධිකරණයට කරුණු වාර්තා කර තිබේ නම් නඩු අංකය.

තොරතුරු නිලධාරියා විසින් 2019.06.15 දිනැතිව පහත පරිදි ප්‍රතිචාර දක්වන ලදී.

නුගේගොඩ, පාගොඩ පාර, දියවන්නා උද්යානය ඇළ රක්ෂිතයට යාබද මාර්ගය මුල්වරට කාපටි කර සකස් කිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධව.

උක්ත මැයෙන් අභියාචක විසින් මෙම කොමිෂන් සභාව වෙත යොමු කරන ලද 2017.11.23 දිනැති පැමිණිල්ල හා බැඳේ. ඒ පිළිබඳව මෙම කොමිෂන් සභාව මගින් විමර්ශනයක් සිදු කරන ලද අතර, එහිදී, අල්ලස් පනත යටතේ කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවූ බැවින්, මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නවදුරටත් කටයුතු නොකිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බව කාරුණිකව දන්වන බවයි.

මෙම ප්‍රතිචාරයෙන් අතෘප්තියට පත් අභියාචක 2019.06.26 දිනැතිව නම්කළ නිලධාරියාට අභියාචනයක් යොමුකරන ලදී. නම්කළ නිලධාරියා විසින් විසින් නියමිත කාල සීමාව තුළ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම මත අභියාචක විසින් 2019.07.18 දිනැතිව කොමිෂන් සභාවට අභියාචනයක් යොමුකරන ලදී.

අභියාචනය සලකා බලන අවස්ථාවේ දී උද්ගත වූ කාරණා:

අභියාචනා විභාගය සඳහා පොදු අධිකාරිය පැමිණ නොමැති බව කොමිෂන් සභාව විසින් නිරීක්ෂණය කර සිටී.

නියෝගය:

මෙම අභියාචනයට අදාළව කරුණු පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බැවින් මිලභ අභියාචනා විභාගය සඳහා පොදු අධිකාරියෙහි පැමිණීම අනිවාර්ය බව අවධාරණය කරනු ලැබේ.

තවද පනතේ 39(1) (ඇ) ප්‍රකාරව කොමිෂන් සභාව විසින් ඉල්ලා සිටීමේදී කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටීම පැහැර හරිනු ලබන හෝ ප්‍රතික්ෂේප කරනු ලබන සෑම තැනැත්තෙකුම මේ පනත යටතේ වරදක් සිදුකරන අතර, මහේස්ත්‍රාත්වරයෙකු විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කිරීමේදී රුපියල් පනස්දහසක් නොඉක්මවන දඩ මුදලකට හෝ අවුරුදු දෙකක කාලයක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීම යන දෙකටම එම තැනැත්තා යටත් විය හැකි බව පොදු අධිකාරියට මින් දන්වා සිටිනු ලැබේ..

මිලභ අභියාචනා විභාගය 2020.04.28 දින. ප.ව. 2.30ට කල්තබනු ලැබේ.

කොමිෂන් සභා රීතීන්හි, රීති අංක 27 (ගාස්තු හා අභියාචනා කාර්යය පටිපාටිය, ගැසට් අංක 2004/66, 2017.02.03) ප්‍රකාරව මෙම නියෝගය දෙපාර්ශවය වෙත සන්නිවේදනය කරනු ලැබේ.
